

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව

අර්ධ වාර්ෂික පරීක්ෂණය - 2019

7 ශ්‍රේණිය විද්‍යාව

නම/විභාග අංකය :-

කාලය : පැය 02යි.

I කොටස


- I සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- I වඩාත් ගැළපෙන පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න.

01. පහත සඳහන් ශාක අතරින් අපූර්ව ශාකයක් වන්නේ කුමක් ද?
(1) ඉඳ්ද (2) කොස් (3) සැල්විනියා (4) කටරොළ
02. වර්ධක ප්‍රජනනය සඳහා ගැඹුණු මුල් පවතින ශාක කාණ්ඩය වන්නේ,
(1) නූග, කිරල, බුලත් (2) කොස්, දෙල්, කරපිංචා
(3) වැටකෙයියා, බතල, නිදිකුම්බා (4) දෙල්, බෙලි, කරපිංචා
03. පරාගනයෙන් පසු ඵලයක් බවට පත්වන්නේ පුෂ්පයේ කුමන කොටස ද?
(1) ඩිමබකෝෂය (2) ඩිමිබය (3) කලංකය (4) පරාගය
04. ඒක බීජ පත්‍රී ශාක පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න.
(1) වී, කඩල, මුං (2) පොල්, බඩඉරිඟු, වී
(3) රටකපු, වී, පොල් (4) කොස්, පොල්, දෙල්
05. සරල කෝෂයේ ධන (+) අග්‍රය වන්නේ,
(1) කොපර් තහඩුව (2) කාබන් කුර (3) සින්ක් තහඩුව (4) ඊයම් තහඩුව
06. ජලයේ හොඳින් දියවන ද්‍රව්‍ය අඩංගු පිළිතුර වන්නේ,
(1) ග්ලූකෝස්, නිල්කුඩු, කොන්ඩිස් (2) සීනි, ලුණු, ඉටි
(3) ලුණු, කපුරු බෝල, ආප්ප සෝඩා (4) ආප්ප සෝඩා, විනාකිරි, කොන්ඩිස්
07. දුර්වල කදක් සහිත ශාකයක් නොවන්නේ,
(1) ගම්මිරිස් (2) බුලත් (3) පේර (4) දඹල
08. ශ්වසන මාධ්‍යය වශයෙන් ජලය භාවිත නොකරන සත්ත්වයා වන්නේ,
(1) කෙලවල්ලා (2) නිලාපියා (3) දිය නයා (4) මෝරා
09. විද්‍යාගාරයේ පවතින pH කඩදාසිවල වර්ණය,
(1) නිල් (2) රතු (3) කහ (4) තැඹිලි
10. වාහන එන්ජිම අධික ලෙස රත්වීම පාලනය සඳහා ජලය භාවිත කරන්නේ ජලය සතු කුමන ගුණාංගය නිසා ද?
(1) ද්‍රාවක ගුණය (2) සිසිලන කාරක ගුණය
(3) ස්නේහක ගුණය (4) ඉහත සියල්ලම

11. වයින් කරන ඔරලෝසුවක් ක්‍රියාත්මක වීමේ දී සිදුවන ශක්ති පරිණාමනය වන්නේ,
- (1) විද්‍යුත් ශක්තිය ට් චාලක ශක්තිය (2) චාලක ශක්තිය ට් විභව ශක්තිය
- (3) විභව ශක්තිය ට් චාලක ශක්තිය (4) රසායනික ශක්තිය ට් විද්‍යුත් ශක්තිය

12. විදුරු බෝතලයට බැලුනයක් සවිකර බෝතලය උණුසුම් ජලය තුළ ගිල්වන ලදී. මෙහි බැලුනය පිම්බීමට ප්‍රධානතම හේතුව වන්නේ,

- (1) බෝතලය ප්‍රසාරණය වීම.
(2) ජලය ප්‍රසාරණය වීම.
(3) වාතය ප්‍රසාරණය වීම.
(4) ඉහත සියල්ලම



13. තල දර්පණයක් ඉදිරියේ තබා ඇති වස්තුවක් හා එහි ප්‍රතිබිම්බය නිවැරදිව දක්වා ඇති පිළිතුර තෝරන්න.



14. තත් කම්පනය වීමෙන් හඬ නිපදවන භාණ්ඩයකි.

- (1) බටහලාව (2) ගොරණැව (3) සිතාරය (4) තබ්ලාව


15. දත්ත වෛද්‍යවරයාට දත් පරීක්ෂා කිරීම සඳහා වඩාත් සුදුසු දර්පන වර්ගය වන්නේ,

- (1) අවතල දර්පනය (2) උත්තල දර්පනය (3) තල දර්පනය (4) ඉහත සියල්ලම

16. ගසක ඇති ගෙඩියක් සතුව පවතින ශක්තිය වන්නේ,

- (1) විභව ශක්තියයි. (2) චාලක ශක්තියයි. (3) රසායනික ශක්තියයි. (4) තාප ශක්තියයි.

17. ඡායා ඇතිවීම පිළිබඳව ආදර්ශනය කෙරෙන ඇටවුමක් පහත රූපයේ දැක්වේ. ඒ පිළිබඳව දී ඇති ප්‍රකාශ අතරින් අසත්‍ය ප්‍රකාශය තෝරන්න.




- (1) බෝලය තුළින් ආලෝකය ගමන් නොකිරීම නිසා ඡායාව ඇති වේ.
(2) බෝලය හා විදුලි පන්දම ඉතා ආසන්නව ඇති විට ඡායාව පැහැදිලි නැත.
(3) උප ඡායාව ඇති වන්නේ විදුලි පන්දම බෝලයෙන් ඇත් කරන විටයි.
(4) විදුලි පන්දම බෝලයෙන් ඇත්කරන විට උප ඡායාව නැතිවී යයි.

18. නිදර්ශනය වෙත ළගා වන ආලෝක ප්‍රමාණය පාලනය කරන්නේ අන්වීක්ෂයේ කුමන කොටස මගින් ද?
- (1) උපතෙත (2) වේදිකාව (3) අවතෙත (4) ප්‍රාචීරය

19. කළ දර්පණයක් ඉදිරියේ දෑල්වූ ඉටිපන්දමක් තබා ඇත. එමගින් ඇතිවන ප්‍රතිබිම්බයේ ලක්ෂණ වන්නේ,

- (1) උඩකුරුයි, තාත්විකයි, වස්තුවේ ප්‍රමාණයට සමානයි.
 (2) යටිකුරුයි, අතාත්විකයි, වස්තුවේ ප්‍රමාණයට සමානයි.
 (3) උඩුකුරුයි, අතාත්විකයි, වස්තුවේ ප්‍රමාණයට සමානයි.
 (4) උඩුකුරුයි, අතාත්විකයි, වස්තුවට වඩා කුඩායි.



20. සූර්යයාගේ සිට භානිකර විකිරණ පෘථිවිය මතට පැමිණීම වළක්වන වායුව වන්නේ,

- (1) නයිට්‍රජන් (2) ඔක්සිජන්
 (3) ඔසෝන් (4) කාබන්ඩයොක්සයිඩ්

II කොටස


- I පළමු ප්‍රශ්නයට අනිවාර්යයෙන් පිළිතුර සපයන්න. ඉතිරි ප්‍රශ්න 06න් ඔබ කැමති ඕනෑම ප්‍රශ්න හතරක් තෝරාගෙන ප්‍රශ්න පහතට පමණක් පිළිතුරු සපයන්න.

1. (A) සිසුන් පිරිසක් ක්ෂෙත්‍ර වාරිකාවක දී හඳුනාගත් ශාක හා සත්ත්ව විශේෂ කිහිපයක් පහත ලැයිස්තුවේ දක්වේ.

පොල්, අඹ, කෙසෙල්, බේදුරු, රම්පෙ, නිදිකුම්බා, මඩු,
 නණකොළපෙත්තා, ගැරඬියා, සමනලයා, ලේනා, ගැඩවිලා


- (i) ඉහත ලැයිස්තුවේ අඩංගු ශාක වර්ග කළ හැකි ප්‍රධාන ආකාර දෙක නම් කරන්න.
- (ii) ලැයිස්තුවේ අඩංගු පහත ලක්ෂණ දරන ශාක සඳහා නිදසුනක් බැගින් ලියන්න.
- (a) කයිරු මුල්
- (b) මූලගැටිති
- (c) භූගත කදන්
- (iii) පොල් හා අඹ යන ශාකවල මූල පද්ධති අතර පවත්නා ප්‍රධාන වෙනස කුමක් ද?
- (B) (i) ලැයිස්තුවේ ඇතුළත් සතුන් අයත්වන ප්‍රධාන කාණ්ඩ දෙක නම් කරන්න.
- (ii) ඉහත කාණ්ඩ දෙකට වෙන් කිරීමට උපයෝගී කරගත් ලක්ෂණය කුමක් ද?
- (C) පරිසරයේ වර්ණය සමඟ ගරීර වර්ණය ගලපාගැනීමේ අනුවර්තනය නිසා සතුන්ට වාසි අත්වන අවස්ථා පවතී.
- (i) මෙම අනුවර්තනය හැඳින්වීමට යොදන විද්‍යාත්මක පදය කුමක් ද?
- (ii) එමගින් සතුන්ට සැලසෙන එක් වාසියක් ලියන්න.
- (iii) පොල්, අඹ, නූග, නිදිකුම්බා, මඩු යන ශාක දෙබෙදුම් සුවියක් මගින් වර්ග කර දක්වන්න.

2. (A) ස්ථිති විද්‍යුත් ආරෝපණ පිළිබඳව සිදුකළ ක්‍රියාකාරකමක දී යටිකුරු කළ විදුරුවක් මත තබා ඇති චූම්බක පින් එකක් ආධාරයෙන් පොලිතින් පටලයකින් පිරිමැදින ලද බීම බටයක් සමතුලිතව තබා ඇති ආකාරය පහත රූපයේ දක්වේ.



- (i) ඉහත බීම බටය අසලට,
 (a) පොලිතින් පටලයකින් පිරිමැදි තවත් එවැනිම බීම බටයක් ළං කළ විට ලැබෙන නිරීක්ෂණය කුමක් ද?
 (b) පිරිමැදීමට යොදාගත් පොලිතින් පටලය ළං කළ විට කුමක් නිරීක්ෂණය කළ හැකි ද?
- (ii) ඉහත (a) හා (b) අවස්ථාවල දී ලැබුණු නිරීක්ෂණවලට හේතු දක්වන්න.
- (iii) චූම්බක පින් එකක් ආධාරයෙන් බීම බටය විදුරුව මත සමතුලිත කිරීමේ වාසිය කුමක් ද?
- (B) (i) සෛද රෙද්දකින් විදුරු දෙකක් පිරිමැදීමේ දී එක් එක් ද්‍රව්‍යයට ලැබෙන ආරෝපණ වර්ගය ලියන්න.
 (ii) එදිනෙදා ජීවිතයේ දී ස්ථිති විද්‍යුත් ආරෝපණ හා සම්බන්ධ සිදුවීම් ලියන්න.
 (iii) ස්ථිති විද්‍යුත් ආරෝපණ ප්‍රයෝජනයට අවස්ථාවක් ලියන්න.
 (iv) ස්ථිති විද්‍යුත් ආරෝපණ ගබඩා කරන උපකරණය කුමක් ද?


(03) විද්‍යුත් ප්‍රභව කිහිපයක් පහත රූපයේ දක්වේ.



A




B



C

- (i) A, B, C අක්ෂරවලින් දැක්වෙන විද්‍යුත් ප්‍රභව නම් කරන්න.
 (ii) එම එක් එක් විද්‍යුත් ප්‍රභවය මගින් විදුලිය උත්පාදනය වන ක්‍රමය ලියන්න.
 (iii) B මගින් විදුලිය නිපදවන මූලධර්මය කුමක් ද?
 (iv) C මගින් විදුලිය නිපදවීමේ දී සිදුවන ශක්තිය පරිණාමනය කුමක් ද?

(B) A හා B විද්‍යුත් ප්‍රභව වෙන් වෙන්ව මෝටරයකට සම්බන්ධ කරමින් විදුලිය සපයන ආකාරය x හා y රූපවලින් දක්වේ.



- (i) X හා Y අවස්ථාවන් හි දී මෝටරයට සවි කළ සුළං පෙත්තේ දක්නට ලැබෙන නිරීක්ෂණ වෙන වෙනම ලියා දක්වන්න.
- (ii) ඉහත එක් එක් නිරීක්ෂණයට හේතුව සඳහන් කරන්න.

4. (A) නිවසේ දී හමුවන ද්‍රව්‍ය කිහිපයක් පහත දක්වේ.

ජලය, විනාකිරි, ලුණු, ආප්පසෝඩා, සීනි, සබන්, අළු, දෙහි, මිල්ක් ඔෆ් මැග්නීසියා

- (i) ඉහත ද්‍රව්‍ය අතරින් ආම්ලික ද්‍රව්‍යයක් හා භාෂ්මික ද්‍රව්‍යයක් බැගින් තෝරා ලියන්න.
- (ii) අම්ල හා භාෂ්ම වෙන්කර හඳුනාගැනීමට භාවිත කළ හැකි ස්වභාවික පරිසරයෙන් සපයා ගත හැකි ද්‍රව්‍ය 02ක් නම් කරන්න.
- (iii) එවැනි ද්‍රව්‍ය පොදුවේ හඳුන්වන නම් කුමක් ද?
- (iv) ගැස්ට්‍රයිටිස් හෙවත් බඩේ දැවිල්ලට ඖෂධ වශයෙන් බහුලව භාවිත කරන ද්‍රව්‍යය කුමක් ද?
- (v) එම ද්‍රව්‍යය මගින් බඩේ දැවිල්ල පාලනය කළ හැකි වන්නේ ඇයි දැයි පැහැදිලි කරන්න.


(B) P, Q, R ලෙස නම් කරන ලද පරීක්ෂණ නළ තුනක ලුණු, විනාකිරි හා ආප්ප සෝඩා ද්‍රාවණ ඇත. ඒවා හඳුනා ගැනීමට සිදු කරන ලද ක්‍රියාකාරකමක නිරීක්ෂණ පහත වගුවේ දක්වා ඇත.

ද්‍රාවණය	නිල් ලිට්මස් දෘඩ වීට	රතු ලිට්මස් දෘඩ වීට
P	නිල්	නිල්
Q	රතු	රතු
R	නිල්	රතු

- (i) ඉහත P, Q, R අක්ෂරවලට අදාළ ද්‍රාවණ හඳුනාගෙන ඒවා නම් කරන්න.
- (ii) pH කඩදාසි එකතු කළ විට 7 අංකයට අනුරූප වර්ණය ලබා දෙන ද්‍රාවණය කුමක් ද?

5. (A) කාපජ ශක්තියෙන් ක්‍රියා කරන ඇටවුමක් පහත රූපයේ දක්වේ.

- (i) මෙම ඇටවුම කුමන නමින් හඳුන්වයි ද?
- (ii) වින් බඳුන තුළ වූ ජලය රත්වීමේ දී දක්නට ලැබෙන විශේෂ නිරීක්ෂණයක් ලියන්න.
- (iii) තල බමරය සකස් කර ගැනීමට යොදා ගත හැකි ද්‍රව්‍ය මොනවා ද?
- (iv) ඇටවුම ක්‍රියාත්මක වීමේ දී සිදුවන ශක්ති පරිණාමනය ලියන්න.




(B) අලිපේර ගෙඩියක අර්ධයක් රූපයේ දැක්වේ.

(i) A, B, C ප්‍රදේශවලට අනුරූප වන පෘථිවියේ හරස්කඩක අඩංගු වන කොටස් පිළිවෙළින් නම් කරන්න.

(ii) භූ තැටි පවතින්නේ පෘථිවියේ කුමන ප්‍රදේශයේ ද?

(iii) ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ කුමන භූ තැටියේ ද?




(06) (A) සූර්ය පැනලයකට මෝටරයක් හා සුළං පෙත්තක් සම්බන්ධ කර ඇති ආකාරය රූපයේ දැක්වේ.

- (i) සූර්ය පැනලය ක්‍රියාකරන්නේ කුමන ශක්තියෙන් ද?
- (ii) මෝටරය ක්‍රියාත්මක වීමේ දී සුළං පෙත්ත කැරකැවේ. මෝටරය තුළ සිදුවන ශක්ති පරිණාමනය ලියන්න.
- (iii) මෝටරය හා සුළං පෙත්ත ඉවත්කර විදුලි පන්දම් බල්බයක් සම්බන්ධ කළ විට දක්නට ලැබෙන නිරීක්ෂණය කුමක් ද?




(B) ධ්වනිය හා සම්බන්ධ ක්‍රියාකාරකමක දී සකසන ලද ඇටවුමක් රූපයේ දැක්වේ.




- (i) මෙම ඇටවුම සකස් කරන්නේ ධ්වනිය සම්බන්ධ කුමන ලක්ෂණයක් ආදර්ශනය කිරීමට ද?
- (ii) ටික්ක පොම්පයේ කාර්යය කුමක් ද?
- (iii) විදුලි සිනුව නාද කර ටික්ක පොම්පය ක්‍රියාත්මක කළ විට ලැබෙන නිරීක්ෂණය කුමක් ද?
- (iv) ඝන, ද්‍රව, වායු මාධ්‍ය අතරින් වැඩිම වේගයකින් ධ්වනිය ගමන් කරන මාධ්‍යය කුමක් ද?

(07) (A) සංයුක්ත ආලෝක අන්වීක්ෂයක කොටස් පහත රූපයේ දක්වා ඇත.

- (i) A, B, C අක්ෂරවලින් දැක්වෙන කොටස් නම් කරන්න.
- (ii) ඉහත උපකරණය භාවිතයට ගන්නා අවස්ථාවක් ලියන්න.
- (iii) අන්වීක්ෂය නිරීක්ෂණයක දී උපතෙත $\times 10$ ලෙසත්, අවතෙත $\times 20$ ලෙසත්, සටහන් වී තිබුණි. එම අන්වීක්ෂයේ විශාලනය කොපමණ ද?
- (iv) සංයුක්ත ආලෝක අන්වීක්ෂයක උපරිම විශාලන බලය කොපමණ ද?



(B) (i) පහත රූපයේ දක්වා ඇත්තේ කෙබඳු දර්පණයක් ද?



- (ii) ඉටිපන්දම A ස්ථානයේ තැබූ විට දර්පනය තුළින් පෙනෙන ප්‍රතිබිම්බයේ ලක්ෂණ දෙකක් ලියන්න.
- (iii) B හා C ස්ථානවල ඉටිපන්දම තැබූ විට එම ලක්ෂණවල වෙනසක් සිදුවේ ද? නොවේ ද යන්න සඳහන් කරන්න.
- (iv) ඉහත දර්පන එදිනෙදා ජීවිතයේ භාවිතයට ගන්නා අවස්ථාවක් ලියන්න.

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව

අර්ධ වාර්ෂික පරීක්ෂණය - 2019

7 ශ්‍රේණිය

විද්‍යාව - පිළිතුරු පත්‍රය

I කොටස

- | | | | |
|---------|---------|---------|---------|
| 01. (3) | 06. (4) | 11. (3) | 16. (1) |
| 02. (4) | 07. (3) | 12. (3) | 17. (3) |
| 03. (1) | 08. (3) | 13. (2) | 18. (4) |
| 04. (2) | 09. (3) | 14. (3) | 19. (3) |
| 05. (1) | 10. (2) | 15. (1) | 20. (3) |

II කොටස

- (01) A. (i) සපුෂ්ප ශාක/ අපුෂ්ප ශාක (ලකුණු 02)
 (ii) (a) රම්පෙ (b) නිදිකුම්බා
 (c) කෙසෙල් (ලකුණු 03)
 (iii) පොල්වල තන්තු මුල් පද්ධතියක් පවතින අතර අඟවල මුදුන් මූල පද්ධතියක් පවතී. (ලකුණු 02)
- B. (i) පෘෂ්ඨවංශීන්/ අපෘෂ්ඨවංශීන් (ලකුණු 02)
 (ii) කොළඹ/පෙළ/ කශේරුව තිබීම හෝ නොතිබීම. (ලකුණු 01)
- C. (i) වේගාන්තරය (ලකුණු 01)
 (ii) ආරක්ෂාව සැලසීම/ ආහාර (ගොදුරු) සපයා ගැනීම. (ලකුණු 01)
 (iii) නිවැරදි දෙබෙදුම් සුවිසක් සඳහා (ලකුණු 04)
(මුළු ලකුණු 16)
- (02) A. (i) a) විකර්ෂණය වේ. (ලකුණු 01)
 b) ආකර්ෂණය වේ. (ලකුණු 01)
- (ii) විකර්ෂණය වූයේ ස්ථානීය ආරෝපණ පැවති බැවිනි. (ලකුණු 01)
 ආකර්ෂණය වූයේ විභානීය ආරෝපණ පැවති බැවිනි. (ලකුණු 01)
- (iii) නිරීක්ෂණ ලබා ගැනීම පහසුවීම/ (සර්ෂණය අඩු වීම නිසා) බීම බටය පහසුවෙන් කැරකීම. (ලකුණු 01)
- B. (i) විදුරු දණ්ඩ (+) සේද රෙද්ද (-) (ලකුණු 02)
 (ii) I අකුණු ඇතිවීම.
 I රෙදි මැදීමේ දී ටින් හඬ ඇතිවීම.
 I රූපවාහිනී තිරය අසලට අත දීම කළ විට රෝම ඒ වෙතට ආකර්ෂණය වීම. (ලකුණු 01)
 (ඕනෑම පිළිගත හැකි පිළිතුරක් සඳහා)
- (iii) ඡායා පිටපත් යන්ත්‍රය, ගුවන්විදුලිය හා රූපවාහිනී යන්ත්‍රය වැනි ඉලෙක්ට්‍රෝන පරිපථ (ඕනෑම පිළිගත හැකි පිළිතුරකට ලකුණු 01)
 (iv) ධාරිත්‍රකය (ලකුණු 02)
(මුළු ලකුණු 11)
- (03) A. (i) A - වියළි කෝෂය B - ඩයිනමෝව
 C - සූර්ය කෝෂ / සූර්ය පැනල (ලකුණු 02)
- (ii) A - රසායනික ක්‍රියාවලි මගින්.
 B - චලනය/ කර්කැවීම මගින්
 C - සූර්ය ශක්තිය මගින් (ලකුණු 03)
- (iii) විද්‍යුත් චුම්භක ප්‍රේරණය (ලකුණු 01)
 (iv) ආලෝක ශක්තිය O විද්‍යුත් ශක්තිය (ලකුණු 01)
- B. (i) x - සුළං පෙත්ත කැරකීම. (ලකුණු 01)
 y - සුළං පෙත්ත දෙපසට කම්පනය වීම. (ලකුණු 01)
- (ii) x හි වියළි කෝෂය තුළින් සරල (එකම දිශාවට) ධාරාවක් ගැලීම. (ලකුණු 01)
 y හි ඩයිනමෝව මගින් ප්‍රත්‍යාවර්ත (දිශාව වරින් වර වෙනස්වන) ධාරාවක් ලැබීම. (ලකුණු 01)
(මුළු ලකුණු 11)
- (04) A. (i) ආම්ලක ද්‍රව්‍ය විනාකිරී/ දෙහි (ලකුණු 01)
 භාෂ්මික ද්‍රව්‍ය ආස්ප සෝඩා/ සබන්/ අළු (ලකුණු 01)
- (ii) වදමල් යුෂ/ නිල් කටරොළ මල් යුෂ/ කහ තැම්බූ ජලය/ පුවක් තැම්බූ ජලය/ රතු ගෝවා තම්බා සාදාගත් යුෂ/ ගිරිතිල්ල මල් තලාගත් යුෂ (ඕනෑම 02ක් සඳහා ලකුණු 02)
- (iii) දර්ශක (ලකුණු 01)
 (iv) මිලික් මග් මැග්නීසියා (ලකුණු 01)
 (v) භාෂ්මික ගුණය නිසා බඩේ අම්ල උදාසීන වේ. (ලකුණු 01)

- B. (i) P ආප්ප සෙව්ව
Q - විනාකිරි
R - ලුණු (ලකුණු 03)
- (ii) ලුණු (ලකුණු 01)

(මුළු ලකුණු 11)

- (05) A. (i) හුමාල තල බමරය (ලකුණු 01)
- (ii) තල බමරය කරකැවීම. (ලකුණු 01)
- (iii) කිරල ඇබය/ ඇලුමිනියම් තහඩුව
කම්බි කැබැල්ල (ලකුණු 02)
- (iv) තාප ශක්තිය $\bar{O}$ චාලක ශක්තිය (ලකුණු 02)

- B. (i) A හරය
B - ප්‍රාවරණය
C - කබොල (ලකුණු 03)
- (ii) C / කබොල (ලකුණු 01)
- (iii) ඕසට්‍රේලියන් ඉන්දියන් භූතැටිය (ලකුණු 01)
- (මුළු ලකුණු 11)

- (06) A. (i) සූර්ය ශක්තිය (ලකුණු 02)
- (ii) විද්‍යුත් ශක්තිය $\bar{O}$ චාලක ශක්තිය (ලකුණු 02)
- (iii) බල්බය දූල්වීම. (ලකුණු 01)

- B. (i) ධ්වනි සම්ප්‍රේෂණයට මාධ්‍යයක් අවශ්‍ය බව (ලකුණු 02)
- (ii) ඝන්ඨාසරාව තුළ ඇති වාතය ඉවත් කිරීම. (ලකුණු 02)
- (iii) විදුලි සිතුවේ හඬ ක්‍රමයෙන් නොඇසී යෑම. (ලකුණු 01)
- (iv) ඝන (ලකුණු 01)
- (මුළු ලකුණු 11)

- (07) (i) A - රළු සීරු මාරුව
B - අවනෙත
C - දර්පනය (ලකුණු 03)

- (ii) ක්ෂුද්‍ර ජීවීන් නිරීක්ෂණයට/ ශාක සෛල
නිරීක්ෂණයට/ සත්ත්ව සෛල නිරීක්ෂණයට වැනි
පිළිගත හැකි පිළිතුරකට (ලකුණු 01)

- (iii) $10 \times 20 = 200$ (ලකුණු 01)

- (iv) 2000 වාරයක් පමණ (ලකුණු 01)

- B. (i) උත්තල දර්පන (ලකුණු 01)
- (ii) උඩුකුරුයි / කුඩායි/ අතාත්විකයි. (ලකුණු 02)
- (iii) නොවේ. (ලකුණු 01)
- (iv) වාහනවල පැති කණ්ණාඩි සඳහා (ලකුණු 01)
- (මුළු ලකුණු 11)